

# කලුප අධ්‍යාපන කාර්යාලය

## බලන්ගොඩ

වාණිජ විෂයයෙන් සඳහා ඉගෙනුම් ආධාරක  
ගොනු සැකසීමේ ව්‍යාපෘතිය

ව්‍යාපාර අධ්‍යාපනය

ආ. පෙ. ස. උසස් පෙළ

**අනුග්‍රහකත්වය**  
**සුනිල් රාජපක්ෂ මහතා**  
**සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ - වාණිජ**

**සම්පත් දායකත්වය**

**සමන් රණකිංහ**

**BBA (SP) University of Ruhuna**

**රුහුනු මහතා විද්‍යාලය**

**පින්තුවල**

**බලැංගොඩ**

## **නිපුණතාව - 16.0**

**වන්පාර සාර්වකත්වය සඳහා මානව සමීපත සවිලදායක ව සහ  
කාර්යක්ෂම ව යොදා ගන්නා අයුරු විමසයි**

# මානව සම්පත් කළමනාකරණය හැඳින්වීම

සංචිතානයක පරමාර්ථ ලේගා කර ගැනීම සඳහා වඩා  
යෝග්‍ය හා තෙප්තිමත් මානව සම්පත් ජනිතවන අයුරෙන්  
ආයතනයේ මානව සම්පත සවිලදුයි ව හා කාර්යක්ෂම ව  
ලබා ගැනීම හා රඳුවා ගැනීම සම්බන්ධ ක්‍රියාකාරකම්  
සමුදාය මානව සම්පත් කළමනාකරණය ලෙස හැඳුන්විය



ହେଲି ଟ.

# සෙහු සම්පත්වලට සාපේක්ෂ ට මානව සම්පතෙහි පහත සුවිශේෂතා

- සපිල සම්පතක් වීම.
- හිතීමට හා ප්‍රතික්‍රියා දැක්වීමට හැකි වීම.
- සෙහු සම්පත් පාලනය කළ හැකි වීම.
- ප්‍රහුණු කිරීමෙන් අගය වැඩි වීම.
- කණ්ඩායම් වශයෙන් කටයුතු කළ හැකි වීම.
- වර්යා සංකීර්ණ වීම හා පූර්වකට්තිතය කළ නොහැකි වීම.
- නිර්මාණාත්මක හැකියා සහිත වීම.



# මානව සම්පත් කළමනාකරණයේ පොදු පරමාර්ථ

සංචිතයෙන් සාර්ථකත්වය සඳහා උපරිම දායකත්වයක් ලබා  
දෙන යෝගී හා තැප්තිමත්  
සේවාදායකයින් අති කර ගැනීම හා රඳවා ගැනීම.

# මොනුව සම්පත් කළමනාකරණයේ සුවිශේෂ අරමුණු

- සේවක ව්‍යුහයේනෑව වර්ධනය කිරීම.
- සේවක කැපවීම නංවාලීම.
- සේවක සංවර්ධනය පැනි කිරීම.
- සේවක අභිප්‍රේරණය කිරීම.
- සේවක සුහුණාධනය.
- රැකියා සඳහා නියමිත වෙළාවට නිවැරදි ප්‍රමාණයෙන් නිවැරදි සේවකයන් බඳවා ගැනීම.

## මානව සම්පත් කළමනාකරණයේ පුවිගේහ අරමුණු තවදුරටත්.....

- වඩාත් යෝගස සේවකයන් ආයතනයේ රඳුවා ගැනීම.
- යහපත් කාර්මික සම්බන්ධතා පෙන්වාගෙන යාම හා  
වර්ධනය කිරීම.
- සේවා නියුත්ත පිරිවයේ පාලනය කිරීම  
(වැටුප්, අතිකාල, බඳුවා ගැනීමේ පිරිවය, ඉවත් කිරීමේ පිරිවය )
- මානව සම්පත සම්බන්ධයෙන් වන සංවිධානයේ සමාජීය හා  
නෙත්‍රික වගකීම් ඉවු කිරීම


# මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම

- අනෙකුත් සම්පත්වලට සාපේක්ෂව මානව සම්පත සපුළුණික වන නිසා මානව සම්පතට සිත්මට, හැඟීමට, දැනීමට සහ ප්‍රතික්‍රියා දැක්වීමට හැකියාවක් ඇත.
- අනෙකුත් සියලු ම සම්පත් පිළිබඳ තීරණ ගනු ලබන්නේ මානව සම්පත නිසා ආයතනයේ වැදගත් ම ව්‍යෝගී ම වටිනාම සම්පත මානව සම්පත වීම.

- ව්‍යාපාර ආයතනයකට දිගු කාලීනව තරඟකාරී වාසි ලබා ගැනීමටත්, ව්‍යාපාරය නොනැසී පවත්වාගෙන යාමටත් යොදා ගත හැකි විකම තීරණාත්මක සාධකය මානව සම්පත වීම.
- මානව සම්පත් කළමනාකරණය මානව සම්පත් කළමනාකරුගේ වගකීමික් පමණක් නොවන අතර එය ආයතනයේ සියලු ම කළමනාකරුවන්ගේ සාමූහික වගකීමක් වීම.
- මානව සම්පත් කළමනාකරණය සමස්ත සමාජයේ ම ගුහකිද්ධිය සඳහා ඉතා වැදගත් වීම.
- නුතන ව්‍යාපාරික පරිසරය තුළ වෘත්තීය ආරච්චුල් හා ගැටුම් විශාල ලෙස වර්ධනය වී තිබේම නිසා ආරච්චුල් හා ගැටුම් විසඳුමේ දී මානව සම්පත් කළමනාකරණයට විශාල කාර්යභාරයක් හා ඉටු කිරීමට හැකි වීම.

# මානව සම්පත් කළමනාකරණ ලිඛයට අයත් කාර්ය

- රැකියා නිර්මාණාය
- රැකියා විගුහාය / විශ්ලේෂණාය
- මානව සම්පත් සැලසුම්කරණාය
- ආකර්ෂණාය
- තෝරා ගැනීම
- බදුවා ගැනීම
- අනුස්ථ්‍යාපනය
- සංවේතන කළමනාකරණාය
- කාර්යව්ල ආගයීම/කාර්යව්ල කළමනාකරණාය



- ප්‍රහුණුව හා සංවර්ධනය
- සේවාදායක වලන
- විනය කළමනාකරණය
- සෞඛ්‍ය හා ආරක්ෂාව පරීපාලනය
- දුක්ගැනවිල් නිරාකරණය
- කාර්මික සම්බන්ධතා

නිපුණතා මට්ටම 16.2 : රකියා නිර්මාණය කිරීමේ හා  
රකියා විශ්ලේෂණය කිරීමේ අවගනතාව අගයයි.

ඉගෙනුම් පල :-

- රකියා නිර්මාණය හඳුන්වයි.
- රකියා විශ්ලේෂණය පැහැදිලි කරයි.
- රකියා විස්තරයේ හා රකියා පිරිවිතරයේ අනුළත් තොරතුරු ලැයිස්තුගත කරයි.
- තෝරාගත් රකියාවක් සඳහා රකියා විස්තරයක් හා රකියා පිරිවිතරයක් සකස් කරයි.

# රැකියා නිර්මාණය

කිසියම් නිශ්චිත පරමාර්ථයක් ඉට කර ගැනීම සඳහා රැකියාවක් තැනීම හෙවත් පනිත කිරීම මෙහි සරල අදහසයි. එනම් යම් නිශ්චිත අරමුණුක් ඉට කිරීම පිණිස සංවිධාන වැසි එකකයක් වගයෙන් කටයුතු, රාජකාරී සහ වගකීම් සකස් කිරීම යි.

සම් රැකියාවක් ම කටයුතු (Tasks), රාජකාරී (Duties) සහ වගකීම් (Responsibilities) යන මූලිකාංග තුනෙන් සමන්විත ය.

### ❖ කටයුත්තක් යනු

වලනවලින් සමන්විත නිශ්චිත ව හඳුනා ගත හැකි වැඩි ක්‍රියාකාරකමක් වේ

### ❖ රාජකාරීයක් යනු

කටයුතු රාජියකින් සමන්විත පුද්ගලයකු ඉටු කරන වඩා විශාල වැඩි කොටසකි. ඒ අනුව රාජකාරීය කටයුත්තකට වඩා ප්‍රාථමික දෙයකි.

### ❖ වගකීමක් යනු

කටයුත්තක් නිසි ලෙස නැතෙහෙත් අපේක්ෂිත පරිදි ඉටු කිරීම පිළිබඳව ඇති ඉහළ නිලධාරීන් වෙත බැඳීමයි

# රැකියා විශ්ලේෂණය

රැකියාවක කටයුතු, රාජකාරී හා වගකීම් පිළිබඳවන්, එම රැකියාව සාර්ථක ලෙස ඉටු කිරීමට අවශ්‍ය සේවකයා සනු විය යුතු සුදුසුකම්/ගුණාංශ පිළිබඳවන් කරනු ලබන ක්‍රමානුකූල විමර්ශනයකි.

රැකියා විශ්ලේෂණයෙන් ලබා ගන්නා තොරතුරු රැකියා විස්තරය හා රැකියා පිරිවිතරය සකස් කිරීමට ආධාර කර ගනිය.

# රැකියා විස්තරය

කිසියම් රැකියාවකට අයන් කටයුතු (Tasks) රාජකාරී (Duties) වගකීම් (Responsibility) සේවා කොන්දේසි (Working Conditions) වැඩ කළ යුතු පෑ ගණන, රැකියාවේ ස්වභාවය, වගකිව යුත්තේ කාට ද ආදි විස්තර කෙරෙන ප්‍රකාශය රැකියා විස්තරය යි. එවත් රැකියා විස්තරයක ඇතුළත් තොරතුරු පහත දැක්වේ

- තනතුරු නාමය
- සේවා දෙපාර්තමේන්තුව
- රැකියාවේ ස්වභාවය
- තනතුරට අයන් කාර්යභාරය (කටයුතු, රාජකාරී හා වගකීම්)
- සේවා කොන්දේසි
- වැඩ කළ යුතු පෑ ගණන
- කවරකුට සේවකයා වගකිව යුතු ද
- සූපරික්ෂණය
- කාර්යකාධන ඇගයීම් පටිපාටිය
- තනතුර ස්වීර කිරීම

# රැකියා පිටිවිතරය

රැකියාවක් සව්ලදුයේ ව හා කාර්යක්ෂම ව ඉටු කිරීමට  
රැකියාව දුරන්නා හා සතු විය යුතුමූලික සුදුසුකම් අනුළත්  
කර සකස් කරන ලියවිල්ල රැකියා පිටිවිතරය දි. වෘත්ති  
සුදුසුකම්පහත පරිදි දැක්විය හැකි ය.

- අධ්‍යාපන සුදුසුකම්
- වෘත්තිය සුදුසුකම්
- කායික යෝග්‍යතාව
- පළපුරුද්ද
- ආකල්ප හා පැදියාව
- හාමා දැනුම
- බුද්ධ මට්ටම

# රැකියා විස්තරය හා රැකියා පිරිවිතරය අතර වෙනස්කම්

රැකියා විස්තරය

1. රැකියාව විස්තර කරයි.

2. රැකියාවේ ගති ලක්ෂණ පිළිබඳ ලේඛනයකි. 2. රැකියාව, සාර්ථකව ඉටු කිරීමට තිබිය යුතු මානව ගති ලක්ෂණ ලේඛනයකි.

3. රැකියාවට ඇයන් කටයුතු රාජකාරී හා විශිෂ්ට විස්තර කරයි.  
3. රැකියාවක් සාව්‍යාධිව හා කාර්යක්ෂමව ඉටු කිරීමට පුද්ගලයාට තිබිය යුතු මූලික සුදාහාම විස්තර කරයි

4. රැකියා විස්තරයේ කොටසක් ලෙස රැකියා පිරිවිතරය අඩංගු වේ

රැකියා පිරිවිතරය

1. රැකියාවේ නියුක්ත වීමට යෝගී පුද්ගලයා ගෙන විස්තර කරයි.

2. රැකියාව, සාර්ථකව ඉටු කිරීමට තිබිය යුතු මානව ගති ලක්ෂණ ලේඛනයකි.

4. රැකියා විස්තරයේ කොටසක් ලෙස රැකියා විස්තරය අඩංගු නොවේ

**නිපුණතා මට්ටම 16.3**

**සංවිධානයක පැවත්ම සඳහා අවශ්‍ය මතිස්  
බල සැලසුම සකස් කරයි.**

# මානව සම්පත් සැලසුමිකරණය

ආයතනයක පරමාර්ථ හා අරමුණු ඉට කර ගැනීම සඳහා ආයතන සේවක අවශ්‍යතා නිශ්චය කිරීම හා විම අවශ්‍යතා ඉට කර ගැනීම පිණිස ගත යුතු උපාය මාර්ග තීරණය කිරීම පිළිබඳ ක්‍රියාවලිය මානව සම්පත් සැලසුමිකරණය යි.

# මානව සම්පත් සැලසුමිකරණය වැදුගත් විමට පහත හේතු

- අනාගත සේවාදායක අවශ්‍යතා නිශ්චිතය කර ගැනීමට හැකි වීම.
- අනාගත ගුම උග්‍රතා හා අතිරික්ත හඳුනා ගෙන ඒවාට නිසි ක්‍රියා මාර්ග ගැනීමෙන්
- සේවක පිරිවැය අඩු කර ගත හැකි වීම.
- හඳුනි බඳුවා ගැනීම් නිසා සිදුවිය හැකි අනවශ්‍ය පිරිවැය වළක්වා ගත හැකි වීම.
- මානව සම්පත වඩා සව්‍යලදායී ව හා කාර්යක්ෂම ව උපයෝගනය කර ගැනීමට හැකි වීම.
- ආයතනයේ අනෙකුත් කළමනාකරණ කාර්ය අපේක්ෂිත පරිදි මෙහෙයුමට හැකි වීම.
- සේවකය සංවර්ධනය හඳුනාගත හැකි වීම.

# මානව සම්පත් සැලසුමිකරණ ත්‍රියාවලියක පියවර

- අනාගත මානව සම්පත් අවශ්‍යතා (ඉල්ලුම) පූර්වකට්තිය.
- මානව සම්පත් සැපයුම තක්සේරු කිරීම.
- මානව සම්පත් ඉල්ලුම හා සැපයුම සංස්කරණය කිරීම.
- මානව සම්පත් අතිරික්තයට හෝ හිඟයට ගත යුතු උපාය මාර්ග සංවර්ධනය කිරීම.
- මානව සම්පත් සැලස්සුම සකස් කිරීම.
- මානව සම්පත් සැලසුමිකරණ ප්‍රයත්තිය ඇගයීම හා වැඩි දියුණු කිරීම.

# මානව සම්පත් අවගෘහන (ඉල්ලුම) පූර්වකට්තිය

මානව සම්පත් සඳහා ඉල්ලුම පූර්වකට්තිය මිනිස් බල සැලැසුම්කරණ ක්‍රියාවලියේ ප්‍රධානපියවර ඩී. මානව සම්පත් ඉල්ලුමට බලපාන සාධකවල අනාගත බලපෑම් හැකිතාක් නිවැරදිව ඇස්තමේන්තු කොට ඇදාළ කාලපරිවිපේද්‍ය සඳහා ආයතනයට අවගෘහ වන්න ව්‍යෝගීකයන් නිශ්චය කිරීම මානව සම්පත් අවගෘහන (ඉල්ලුම) පූර්වකට්තිය ලෙස හඳුන්වයි.

# (ම)නව සම්පත් අවගෝනා (ඉල්ලුම) පූර්ක්වනයේදී අවධානය යොමු කළ යුතු සාධක (ම)නව සම්පත් ඉල්ලුමට බලපාන සාධක)

- හාන්ධිය හෝ සේවාව හෝ සඳහා වූ ඉල්ලුම
- ආයතනයේ පරමාර්ථ
- නිෂ්පාදන ක්‍රමය
- අනාගත සේවක විග්‍රාම යාම්, ඉල්ලා අස් වීම්,  
උසස් වීම්, ඉවත් කිරීම්, සේවා නියුක්තියාවසන් කිරීම
- ආයතනයේ වර්තමාන හා අනාගත මූල්‍ය තත්ත්වය
- ආර්ථික, සම්ජීය, දේශපාලන හා තෙක්නොලොජිජියාලය

# මානව සම්පත් සැපයුම තක්සේරු කිරීම

මානව සම්පත් සැපයුම තක්සේරු කිරීම මිනිස් බල සැලැසුම්කරණයේ දෙවන පියවර යි.

මානව සම්පත් ඉල්ලුම ප්‍රරෝධවීනය කිරීමෙන් පසු නිශ්චිතය කරගත් අඛැර්තු පිරවීම සඳහා

මානව සම්පත් සැපයුම තක්සේරු කළ යුතු ය. මේ සඳහා සැපයුම ප්‍රහාර දෙකකි.

# අභ්‍යන්තර සැපුදුම

ආයතනයෙන් සේවකයන් සපයා ගැනීමේ දී පහත සාධක සලකා බලයි.

නිදුසුන් : උසස් කළ හැකි සේවකයෝ  
මාරු කළ හැකි සේවකයෝ

# බාහිර සැපයුම

ආයතනයට පිටතින් සේවකයන් සපයා ගැනීමේ දී පහත  
සාධක සලකා බලයි.

නිදසුන් : ගුම මෙලෙලු පොලේ ස්වහාවය  
තරගකාරී ආයතනවල ගුම ඉල්ලුම

# මානව සම්පත් සැලසුම් කිරීම

මානව සම්පත් ඉල්ලුම හා සැපයුම සංස්ක්‍රිතය කිරීම මානව සම්පත් සැලසුම් කිරීමේ ක්‍රියාවලියේ තෙවන පියවර ඩී. ප්‍රරේක්ත්වානය කරන ලද සේවාදායක අවශ්‍යතා තක්සේරු කරන ලද අභ්‍යන්තර සේවාදායක සැපයුම සමඟ සැසඳීම මෙම පියවරේ දී සිදු වේ. ඒ අනුව සේවක අතිරික්තයක් පවතී ද සේවක උග්‍රතාවක් පවතී ද යන්න හඳුනා ගත හැකි ය.

# මානව සම්පත් අතිරික්තයට හෝ හිජයට හෝ ගත යුතු ලපාය මාර්ග සංවර්ධනය කිරීම

මානව සම්පත් අතිරික්තයට හෝ හිජයට හෝ ගත යුතු උපාය මාර්ග සංවර්ධනය කිරීම හතර වන පියවර යි. මානව සම්පත් ඉල්ලුම හා සැපයුම සැසක්දීමෙන් පසු තීරණය කරගත් සේවක අතිරික්තය හෝ උග්‍රහාව හෝ නැති කර ගැනීමට උපකුම තීරණය කිරීම කළ යුතු ය.

- නිදහස් : □ සේවක අතිරික්තයක් නම් බඳවා ගැනීම් හතර කිරීම. ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට අවසර දීම ආදිය කළ හැකි ය.
- සේවක උග්‍රහාවක් නම් සේවකයන් බඳවා ගැනීම, වර්තමාන සේවකයන් ලබා අතිකාල වැඩ කිරීම ආදිය කළ හැකි ය.
- සංවිධාන පරමාර්ථ හා අරමුණු ඉට කිරීම සඳහා මිනිස්බල සැලසුම්කරණයෙන් දෙනු ලබන දායකත්වය තිශ්ච්චය කිරීම පිණිස මිනිස්බල සැලසුම්කරණ ප්‍රයත්තය ඇගයීමට ලක් කළ යුතුය.
- ක්‍රියාවලිය ඇගයීමේ දී පුරෝක්වනය නොකළ රැකියා ඇඛෑර්තු ඇති මුවා ද, නැද්ද, ඇඛෑර්තු වැඩි මුවා ද, අඩු මුවා ද, කොපමණ පිට්වැයක් දුරටෙවී ද ආදි කරණු අනුව ක්‍රියාවලියේ සාර්ථකත්වය මැනිය හැකි ය.

# නිපුණතා මට්ටම 16.4

සංචාරණයක රැකියා සඳහා සුදුසු පුද්ගලයන්  
අභ්‍යන්තරය කර ගත හැකි මාර්ග අධ්‍යාපනය  
කරයි.

# ආකර්ෂණය


සංවිධානයක අරමුණු හා පරමාර්ථ ඉටු කිරීම පිණිස සංවිධානයකට  
පෙකාරී වන්න එහි හැකියා හා ධනාත්මක ආකල්පවලින් යුත් රැකියා  
අපේක්ෂකයන් ආයතනය වෙත අද්ද ගැනීමේ ක්‍රියාවලිය  
ආකර්ෂණයයි.

ආකර්ෂණ ක්‍රියාවලියේ ප්‍රතිච්චිත වනුයේ නව සේවාදායකයන් වගයෙන්  
රැකියා සඳහා තෝරා ගත හැකි හෝ තොහැකි හෝ රැකියා  
සොයන්නන් සමූහයක් පනිත වීම යි.

# අ)ක්රමණයට බලපාන වැදගත් ම සාධකය

අ)ක්රමණයට බලපාන වැදගත් ම සාධකය වනුයේ බඳවා  
ගැනීමේ ප්‍රතිපත්තිය ඩී. ර්ච අමතරව පිරිවැය, කාලය,  
හුම වෙළෙඳ පොලේ තත්ත්වය ආදිය දී සලකා බලය.

# ආකර්ෂණ ක්‍රියාමාර්ග



# අභ්‍යන්තර ආකර්ෂණීය තුම

## □ රැකියා දැන්වීම් පළ කිරීම Job Posting

ආයතනය තුළ ඇති දැන්වීම් ප්‍රවර්ධන, ආයතනික ප්‍රවත්පත්, සෑගරාවල දැන්වීම් පළ කර ඇබැරු පිළිබඳ දැනුම් දීමයි

## □ කුසලතා ඉහ්වෙන්වී / කුසලතා ලේඛන

### Skill Inventories / Skill List

අදාළ රැකියා ඇබැරු සඳහා අයදුම් කිරීමට හැකියාව ඇති අභ්‍යන්තර සේවකයන් හඳුනා ගැනීම සඳහා මිනිස් බල සැලසුම්කරණයේ දී පිළියෙළ කළ සේවකයන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප ඇතුළත් කුසලතා ලේඛන හාවත කිරීම

## □ අභ්‍යන්තර පාලය Intranet

අභ්‍යන්තර පාලයේ රැකියා ඇබැරු පිළිබඳ දැන්වීම් පළ කර අයදුම්පත් කැඳුවීම

# අභ්‍යන්තර ආකර්ෂණ කුම තව දුරටත්

- අභ්‍යන්තර සේවකයන් හඳුන්වා දීම

## Employee Referrals

වර්තමාන සේවාදායකයන් තම හිතවතුන්, සුදුතින් වැනි දැන්නා පුද්ගලයන් ඇබැරතු සඳහා නිර්දේශ කිරීම සි

- අනුප්‍රාප්තික සැලැස්ම Succession Plan

ආයතනයක හිටින සේවකයන්ගේ කාර්ය සාධනය, කුදාකුකම්, පළපුරුද්ද, පෙන්වන්නා වය ආදි කරණු මත විධිමත් ලේඛන පවත්වා ගෙන යයි. ඇබැරතුවක් ඇති වූ විට එම සඳහා ර්‍යාගේ වඩා කුදා පුද්ගලයින් යොදාගැනීම

# අහසන්තර සේවක ආකර්ෂණයේ වාසි

- සේවකයන් අහිපෝරණය වීම.
- මනා ගුමික සම්බන්ධතා පැති වීම.
- යෝග්‍යතම සේවකයන් රඳුවා ගැනීමේ පහසුව.
- ආකර්ෂණය හා බඳුවා ගැනීම සඳහා වන පරිවැය අඩු වීම.
- සේවකයන්ගේ ආයතනයට පැති ලැදියාව හා කැප වීම වැඩි වීම.
- සේවක අනුස්ථාපනය සඳහා යන කාලය අඩු වීම.

# අභ්‍යන්තර ආකර්ෂණයේ අවශ්‍ය

- නව දැනුම කුසලතා හා ආකළ්ප සංවිධානයට ගලා නොලැම.
- යෝග්‍යතම ප්‍රද්‍රේශනයන් බඳුවා ගැනීමේ අවකාශය අඩු වීම.
- සේවකයන් අතර අනවශ්‍ය තරඟයක් ඇති වීම.
- ප්‍රහුණුව සඳහා ඉහළ පිරිවැයක් දැරීමට කිදු වීම.
- ව්‍යාපාර සංවිධානය යළ්පැනීමට ඇති ඉඩකඩ වැඩි වීම.

# බාහිර ආකර්ෂණය

සංවිධානයක තනතුරු සඳහා  
සංවිධානයකට පරිබාහිර ට  
අයදුම්කරුවන් ආකර්ෂණය කර ගැනීම  
බාහිර ආකර්ෂණයයි.

# බාහිර ආකර්ෂණු ක්‍රම

- මාධ්‍ය දැන්වීම් මගින් (මුද්‍රණ/විද්‍යුත්)
- අන්තර්ජාලය/රැකියා වෙබ් අඩවි මගින්
- අතින සේවකයන් මගින්
- අධ්‍යාපන හා වෘත්තීය ආයතන මගින්
- රැකියා නියෝජිත ආයතන මගින්
- වෘත්තීය සංගම් මගින්
- රැකියා පොල මගින්

# බාහිර සේවක ආකර්ෂණය මගින් සංවිධානයක් අත්කර ගන්නා වාසි

- නව දැනුම, අති පුද්ගලයන් ආකර්ෂණය කර ගත හැකි වීම.
- විශාල පිරිසක් ආකර්ෂණය කර ගත හැකි වීම.
- තනතුරු සඳහා යෝගේතම පුද්ගලයන් බඳවාගත හැකි වීම.
- ප්‍රහුණු ගුමය බඳවා ගැනීමෙන් ප්‍රහුණුව හා සංවර්ධනය සඳහා වැය වන පිරිවය ඇතු වීම.
- ව්‍යාපාර සංවිධානය නවීකරණය වීම හෙවත් නැවත ගොඩනෑලීමට හැකි වීම.

# බාහිර සේවක ආකර්ෂණය මගින් සංවිධානයක් අත්කර ගන්නා අවශ්‍ය

- ආයතනයේ සිටින සේවකයින්ගේ අභිප්‍රේරණයට බාධා ඇති වීම.
- ආකර්ෂණය සඳහා වන පිටිවැය ඉහළ යාම.
- ආකර්ෂණය සඳහා ගතවන කාලය අධික වීම.
- සේවන-සේවක සඛුදුතාවලට අභිතකර ලෙස බලපෑ හැකි වීම.

# නිපුණතා මට්ටම 16.5

අභ්‍යන්තර කිරීම් අයදුම්කරුවන්  
අතුරෙන් තුදුතු අයදුම්කරුවන් තෝරා ගැනීම  
සඳහා යෝගී ක්‍රම යෝජනා කරයි.

# අයදුම්කරුවන් තෝරා ගැනීම

අයදුම්කරුවන් තෝරා ගැනීම යනු  
අ)කර්ම්‍යාල කරගත් අයදුම්කරුවන්  
අනරින් රුකියා ආබේරුනු පිරවීම සඳහා  
යෝග්‍යතම අයදුම්කරුවන් හඳුනා  
ගැනීමේ ක්‍රමානුකූල ක්‍රමවේදයයි.

# අයදුම්කරුවන් තෝරා ගැනීමට හාලිතා

## කරන ක්‍රම

රැකියා පැවැරුණව පිරවීම සඳහා ඉතා ම හුදුසු පුද්ගලයා තෝරා ගැනීමට හාලිත කරන ක්‍රම කිහිපයක් පහත දැක්වේ.

- අයදුම්පත් ඇගයීම - Application Evaluation
- සම්මුඛ පරීක්ෂණ - Interviews
- බුද්ධි පරීක්ෂණ - IQ Tests
- පෝරුණු පරීක්ෂණ - Personality Tests
- ප්‍රායෝගික පරීක්ෂණ - Practical Tests
- චෙවදුෂ පරීක්ෂණ - Medical Tests
- පසුබිම් පරීක්ෂණ - Background Tests

# අයදුම්පත් අගැයීම - Application Evaluation

පුරපහ්පූඩු වී ඇති රැකියා සඳහා තමාගේ හුදුසුකම් හා ගෙනිම් ආදිය සඳහන් කර අයදුම්කරු විසින් ආයතනයට විවන විස්තරය අයදුම්පත ලෙස හඳුන්වේ.

විවැනි අයදුම්පතක් අගැයම මහින් යෝගෙනාව තක්සේරු කිරීම හා ඒ අනුව යෝගෙනාම පුද්ගලයාතෝරු ගැනීම මෙහිදී සිදු වේ. මෙහි දී පුද්ගලයා නොදුක ඉල්ලුම් පත්‍රයේ දී ඇති තොරතුරු අනුව පමණක් තෝරු ගැනීම සිදු කරයි.

# සම්මුඛ පරික්ෂණ - Interviews

අයදුම්කරු හා පරික්ෂණ මණ්ඩලය අතර  
මුහුණුට මුහුණුලා අදහස් හුවමාරුව මගින්  
රැකියාවකට ඉතා ම සුදුසු ප්‍රද්‍රේශලයා තෝරා  
ගැනීමේ ක්‍රමය සම්මුඛ පරික්ෂණ ක්‍රමය යි.

## □ බුද්ධි පරික්ෂණ

රැකියාව අපේක්ෂිත පුද්ගලයාගේ බුද්ධිමය හැකියාව මැනීම අරමුණු කරගෙන පවත්වන පරික්ෂණය මෙයින් අදහස්වේ. මෙමගින් අභියෝගවලට මූහුණ දීමට ඇති හැකියාව පරික්ෂා කරයි.

## □ පොරුණ පරික්ෂණය

රකියා අපේක්ෂිත පුද්ගලයාගේ කුසලතා,  
ආකල්ප, ලැඳියා, වටනාකම් හා ප්‍රතිමාන  
ආදිය මැනීමට යොදා ගන්නා පරික්ෂණය  
පොරුණ පරික්ෂණය ලෙස හැඳුන්වේ.

## ප්‍රායෝගික පරීක්ෂණය

තොරා ගන්නා පුද්ගලයාට අදාළ රුකියාවේ  
නිශ්චිත කාර්ය ඉටු කිරීමට ආත් සඡබැ හැකියාව  
මැනීමට හිඳු කරන පරීක්ෂණයයි.

- නිදහස් :  පරිගණක දත්ත සඡකෙහුම්කරුව්  
 හෙදු වෘත්තිය

## □ ටෙවදුන පරීක්ෂණය

රැකියා අපේක්ෂකයාට අදාළ රැකියාවේ  
කටයුතු, රාජකාරී හා වගකම් සාර්ථක ව ඉටු  
කිරීමට අවශ්‍ය මත්‍ය සෞඛ්‍ය තත්ත්වයක් තිබේ  
ද යන්න නිශ්ච්‍ය කර ගැනීම සඳහා  
පවත්වන පරීක්ෂණයයි. බොහෝ රැකියා  
සඳහා ටෙවදුන පරීක්ෂණ කිදු කරනු ලබයි.



# පසුබිම් පරීක්ෂණය

රැකියා අපේක්ෂකයන්ගේ පොදුගලික පසුබිම හෙළුදරවු කර ගැනීම සඳහා පවත් වන විශේෂ පරීක්ෂාවකි. මෙය පවුල්පසුබිම, වරිතය, අධ්‍යාපන, වෘත්තිය, මූල්‍ය හා සමාජ පසුබිම වැනි දැසොයයි.

**නිදහුන් :** □ පොලිස් නිලධාරීන් තෝරා ගැනීම

මෙම කුමන ක්‍රමය යොදා ගත්ත ද සේවකයන් තෝරා ගැනීමේ දිස්කූලකා බැලිය යුතු කරනු කිහිපයක් ඇත.

- දැනුම
- කුස්කලතා
- ආකල්ප
- ගාරීරික හා මානසික යෝග්‍යතාව
- .

# **නිපුණතා මට්ටම 16.6**

**බදුවා ගැනීමේ හා අනුස්ථාපන ක්‍රියා  
පටිපාටිය අධ්‍යාපනය කරයි.**

# සේවයන් බඳුවා ගැනීම

තෝරා ගැනීමෙන් පසු යෝගේනම පුද්ගලයන්  
රකියා තනතුරුවලට පත් කිරීමේ නිතයානුකූල  
ක්‍රියාවලිය බඳුවා ගැනීම ලෙස හඳුන්වයි.

# සේවකයන් බඳුවා ගැනීමේ පදනම්

සේවකයන් බඳුවා ගැනීමේ පදනම් පහත  
දැක්වෙන පරිදි දැක්විය හැකි ය

- ස්වීර පදනම
- තාවකාලික පදනම

# ස්විර පදුනම මත සේවකයන් බඳුවා ගැනීම

ආයතනයක රැකියාවක් සඳහා ස්විර වශයෙන් ම සේවකයන් බඳුවා ගැනීම ස්විර පදුනම මත සේවකයන් බඳුවා ගැනීම යි.

මෙසේ බඳුවා ගන්නා සේවකය ආයතනයේ ප්‍රධාන කාර්යන්ට සම්බන්ධ වන ස්විර කාර්ය මණ්ඩලයේ සේවකයකු ලෙස සැලකෙන අතර, ස්විර කාර්ය මණ්ඩලයේ සේවකයකු සතු සිය.. වරප්‍රසාද සේවකයාට හිමි වේ. පත්වීම් ලිපියක පරිවාස කාලය ද සඳහන් වේ.

# තාවකාලික මත සේවකයන් බඳවා ගැනීම

ආයතනයක ස්වීර පදුනමෙන් තොර ව සේවකයන්  
බඳවා ගැනීම තාවකාලික පදුනම මත සේවකයන්  
බඳවා ගැනීම යි.

මෙම සේවකයන්ට ලබා දෙන පත්වීම් ලිපියේ  
තාවකාලික පදුනම යන්න සඳහන් වේ.

# පත්වීම් ලිපිය

සේවකයකු සේවයට පත් කිරීමෙන් පසු ඔහුට හෝ ඇයට හෝ රැකියාව පිළිබඳ කටයුතු, රාජකාරී, වගකීම් හා කොන්දේසි ආදිය විස්තරාත්මක ව දැක්වම්න් සේවා යෝජකයා විසින් දෙනු ලබන නිත්‍යනුකූල ලියවිල්ල පත්වීම් ලිපිය යි.

පත්වීම් ලිපිය රැකියා ගිවිසුමක් ඇති වූ බවට ලැබෙන ලබාත සාක්ෂයක් සේ සැලකේ. පත්වීම් ලිපිය නිත්‍යනුකූල ලියවිල්ලක් බැවින් එය සේවායෝජකයාට හා සේවාදායකයාට වික සේ වැදුගත් වේ.

# පන්වීම් ලිපියක වැදගත්කම

පන්වීම් ලිපියක වැදගත්කම පහත දැක්වෙන පරිදි දැක්විය හැකි ය.

- ආයතනය හා සේවකයන් අතර පවතින සම්බන්ධතාව තහවුරු කළ හැකි මුලික ලියවිල්ලක් වීම
- ආයතනය හා සේවකයා නෙතික ව බැඳී ඇති බවට ගිවිසුමක් ලෙස සැලකීමට හැකි වීම.
- දෙපාර්ශ්වය අතර රැකියාවේ කටයුතු, රාජකාරී, වගකීම් හා කොන්දේසි පිළිබඳ ඇති වන ගැටළුකාරී තත්ත්වයක දී නීතිය ඉදිරියට යාමට සාක්ෂ්‍යයක් ලෙස ඉදිරිපත් කළ හැකි වීම.
- සිය රැකියාවේ අඩංගු කටයුතු, රාජකාරී, වගකීම් හා කොන්දේසි පිළිබඳ සේවකයාට ප්‍රාථමික අවබෝධයක් ලබා ගත හැකි වීම.
- සේවකයා ආයතනයේ සේවකයකු බව ඔප්පු කිරීමට අවශ්‍ය වන සැම අවස්ථාවක දී ම හාවත කිරීමට ඇති ප්‍රබලතම සාක්ෂ්‍ය වීම.

# පන්වීම් ලිපියක අනුලත් වැදුගත් කරනු

පන්වීම් ලිපියක අනුලත් වැදුගත් කරනු කිපයක් පහත දක්වේ.

- සේවා යෝජිතකයාගේ නම හා සේවා ලිපියෙහෙමුව
- සේවකයාගේ නම හා ලිපියෙහෙමුව
- සේවකයාගේ තනතුරු නාමය හා එහි ස්වභාවය  
(ස්විර / තාවකාලික යන වග)
- රැකියාව ආරම්භ කරන දිනය
- රැකියාවේ කටයුතු, රාජකාරී, වගකීම් හා කොන්දේසි
- වැටුප් හා ප්‍රතිලාභ
- පරිවාස කාලය
- වැඩ කරන දින / පැ ගණන
- විනය සම්බන්ධ ක්‍රියාමාර්ග
- සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද (නිවාසු / EPF / ETF)

# පත්වීම් ලිපියක ඇතුළත් වැදගත් කරනු

- සේවය අවසන් කිරීම
- දුක් ගැනවිල ඉදිරිපත් කළ හැකි ආකාරය
- උසස් කිරීම් පිළිබඳ විස්තර
- සේවාදායකයාගේ අස්සන හා දිනය
- සේවා යෝජකයාගේ අස්සන හා දිනය

# අනුස්ථාපනය

අලුතෙන් බඳවා ගත් සේවා දායකයකු ප්‍රත්මයෙන්  
සංවිධානයට හඳුනවන්වා දීම සහ ඔහු /අයට  
සිය රැකියාව, වැඩ කණ්ඩායම, වැඩ පරිසරය සහ  
සමස්ත සංවිධානය පිළිබඳ ව ආච්‍රේදයක් ලබා  
දීමේ කාර්යය අනුස්ථාපනය යි.

# අනුස්ථාපන ක්‍රම

- අත්පෙන්,
- තොරතුරු පත්‍රිකා,
- පැරණි සේවකයන් යොදා ගැනීම,
- විඩියෝ,
- විනුපට,
- ආයතනය තුළ වාරිකා,
- දේශන ආදි විවිධ ක්‍රම යොදා ගනිය.

# පරිවාස කාලය

තනතුරට බඳුවා ගත් නව සේවකයකු තනතුරෙහි ස්ථීර කිරීමට පෙර සේවය කළ යුතු කාල පරිවිෂේෂය පරිවාස කාලය වේ.

පරිවාස කාලය තුළ දී සේවකයාට සිය කටයුතු තනතුරේ රාජකාරී හා වගකීම් නිසි අයුරින් ඉට කිරීමට නොහැකි ලුවහොත් කළමනාකාරීන්වයට පහත සඳහන් ක්‍රියාමාර්ග ගත හැකි ය.

- සේවය අවසන් කිරීම.
- වාචික ව හා ලිඛිත ව අවවාද කිරීම.
- පරිවාස කාලය දිර්ණ කිරීම.
- සේවකයා මාරු කිරීම.

# ආයුත්‍නිකත්ව කාලය

කිහියම් ගිල්පීය වෘත්තියක් සඳහා බදුවා ගත් නව  
සේවකයෙකු ගත කළ යුතු වෘත්තිය ප්‍රහැරණු කාලය  
ආයුත්‍නිකත්ව කාලය යි.

# **නිපුණතා මට්ටම 16.7**

**සංවිධානයේ මානව සම්පත් සංවර්ධනය හා  
රඳවා ගැනීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග  
යෝජනා කරයි.**

# සේවක කාර්යාල අභේදීම

සේවාදායකයා විසින් සිය රැකියාව කොනෙක් දුරට ඉටු කරන්නේ දැයි සොයා බලා වාර්තා කිරීමේ ක්‍රියාවලිය කාර්යාල අභේදීම වේ.

# කාර්යවල ඇගයීම මහින් සේවා යෝජකයාට අත්වන ප්‍රතිලාභ

කාර්යවල ඇගයීම මහින් සේවා යෝජකයාට අත්වන  
ප්‍රතිලාභ කිපයක් පහත දැක්වේ

- ප්‍රහුණු කිරීමේ අවශ්‍යතා හඳුනා ගැනීමට.
- උසස් කිරීමේ හා මාරු කිරීම පිළිබඳ තීරණ ගැනීමට.
- සංවේතන තීරණය කිරීමට.
- සේවක ව්‍යුහයෙහි වැඩි වීම.

# කාර්යාල අගයිමෙන් සේවාදායකයාට අත්වන ප්‍රතිලාභ

කාර්යාල අගයිමෙන් සේවාදායකයාට අත්වන ප්‍රතිලාභ  
කිහිපයක් පහත දැක්වේ

- සේවක අභ්‍යන්තරතුය වීම.
- සේවකයන් අගයිමෙන් ලබෙන ප්‍රතිලාභ.
- අනාගත උසස්වීම් සඳහා සුදුසුකම් ලබේමට හැකි වීම.
- තම ඉපයිම් ඉහළ නංවා ගැනීමට හැකි වීම.

# සේවක ප්‍රහැතුව

කිසියම් රැකියාවක් වඩා නිවැරදිව කිරීමට  
සේවකයින් තුළ ආත්ම විශ්වාසයක් පනින කිරීම  
වෙනුවෙන් සිදු කරන ලබන කටයුත්තක් ලෙස  
ප්‍රහැතුව සැලකිය හැකිය.

මෙහි දී වර්තමාන රැකියාවෙහි සවිලත්වය ආරක්ෂා  
කිරීමට හා කාර්යක්ෂමතාව ඉහළ නැවීම සිදු වේ.

# සේවක සංවර්ධනය

සේවක සංවර්ධනය යහුවෙන් අදහස් කරනු ලබන්නේ සේවකයාගේ වර්තමාන ක්‍රියාකාරීත්වය ට වඩා අනුගත ක්‍රියාකාරීත්වය ඉහළ නංවාලීමේ අරමුණින් සිදු කරනු ලබන කාර්යකි.

විශේෂයෙන් ම සේවකයා සිදු කරනු ලබන රැකියාව ආග්‍රිත හැකියාවන්ට වඩා සංවර්ධනය තුළින් වර්ධනය කරනු ලබන්නේ පොදු හැකියාවන්ය.

# සේවක ප්‍රහුණුව හා සංවර්ධනය අතර ලෙනස

ප්‍රහුණුව	සංවර්ධනය
<ul style="list-style-type: none"> <li>❖ වර්තමාන රැකියාවේ කටයුතු රාජකාරී හා වගකීම් ඉටු කිරීමට සේවකයා සුදුනම් කිරීම මෙම මගින් සිදුවේ.</li> </ul>	<ul style="list-style-type: none"> <li>හා වෘත්තිය සේවකයන්ට අවශ්‍ය දැනුම කුසැලතා හා ආකල්ප ලබා දීම සිදු කෙරේ.</li> </ul>
<ul style="list-style-type: none"> <li>❖ සාපේක්ෂ ව කොට්ඨාසීන වැඩ සාහනකි.</li> </ul>	<ul style="list-style-type: none"> <li>□ අනාගත රැකියා අවශ්‍යතාවන් ඉටු කිරීමේ පෙර ක්‍රියා දැක්වීමේ ක්‍රියාවලියකි.</li> </ul>
<ul style="list-style-type: none"> <li>❖ සාපේක්ෂ ව අඩු පිරිවැයක් දැරීම.</li> </ul>	<ul style="list-style-type: none"> <li>□ සාපේක්ෂ ව අඛණ්ඩ ව පවත්වා ගෙන යන දිගු කාලීන වැඩ සාහනකි.</li> </ul>
<ul style="list-style-type: none"> <li>❖ තරමක් පටු පරාසයක වැඩසාහනකි.</li> </ul>	<ul style="list-style-type: none"> <li>□ සාපේක්ෂ ව වැඩ පිරිවැයක් දැරීම</li> </ul>
<ul style="list-style-type: none"> <li>❖ කාලීන අවශ්‍යතා ඉටු කිරීමට ප්‍රතික්‍රියා දැක්වීමේ ක්‍රියාවලියකි.</li> </ul>	<ul style="list-style-type: none"> <li>□ ඉතා පූර්වී වැඩසාහනකි.</li> <li>□ අනාගත වෙනස් කිරීම් අති</li> </ul>

# ප්‍රභුතුව හා සංවර්ධනයෙන් සේවායෝගකයාට අත්වන ප්‍රතිලාභ

- සේවක දැනුම, කුසලතා හා ආකල්ප යාචන්කාලීන වීම.
- සේවක කාර්යසාධනය වර්ධනය වීම.
- නිමැවුමේ ගුණාත්මකහාවය ඉහළ යාම.
- සේවක අභිප්‍රේරණය ඇති වීම.
- සේවක පක්ෂපාතිත්වය ඉහළ යාම.
- සේවකයන් අතින් ඇති වන වැරදි හා නාස්තිය අඩු වීම.
- සේවක ප්‍රවාසිතාව අඩු වීම.
- සේවක පිරිවැවුම අඩු වීම.

## ප්‍රතිලාභ

- රැකියා තසප්තිය වැඩි වීම.
- කාර්ය සාධනය ඉහළ යාම නිසා ලැබෙන මූලස ප්‍රතිලාභ (වැටුප් වැඩි වීම)
- උසස්වීම් ලැබීමේ ඉඩකඩ ප්‍රත්ල් වීම.
- සේවක දැනුම, කුසලතා හා ආකල්ප වර්ධන වීමෙන් සේවක වටිනාකම ඉහළ යාම.
- නව අත්හදා බැලීම් සිදු කිරීමට අවකාශ ලැබීම.
- අතිරේක ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වීම (ගිෂ්නුව, විදේශ සංවාර ආදිය)

# සේවකයෙන් පුහුණු කිරීමේ හා සංවර්ධනය සඳහා විවිධ ක්‍රම

- ආයතිකත්ව පුහුණුව
- රැකියාස්ථා පුහුණුව
- රැකියාවන් අතර පුහුණුව / රැකියා නුමණ්‍ය
- නුමිකා රෝගනය

# සමාකරණය (Simulation) / අකංතික ප්‍රහැණුව (Vestibule Training)

- කළමනාකාරීත්ව ක්‍රිඩා
- සංවේදනා ප්‍රහැණුව (Sensitivity Training)

# සේවකයන් වලනය

සේවකයන් වලනය යනුවෙන් අදහස් කරන්නේ  
සේවාදායකයන්ගේ සේවා නියුත්තියේ පැති වන වෙනස්කම් ය.  
සේවකයන් වලනය කළ හැකි ක්‍රම කිපයකින්

- උසස් කිරීම්
- මාරු කිරීම්
- ඉවත් කිරීම්
- සේවය අවසන් කිරීම්

# සේවක උසස් කිරීම

උසස් කිරීම යනුවෙන් අදහස් කරන්නේ සංවිධානයේ  
සේවා නියුත්ත සේවාදායකයකු විසින් දැනට දරන  
තනතුර වඩා ඉහළ වූ තනතුරකට පත් කිරීම ය.

උසස් වීම සාමාන්‍යයෙන් වර්තමාන රැකියාවට වඩා  
වෙනස් කටයුතු, රාජකාරී සහ වැඩි වගකීම්  
ප්‍රමාණයක් ඇති රැකියාවකට යොමු කිරීමකි.

# සේවක මාරු කිරීම්

මාරු කිරීම් යනු වික් රැකියාවක සිට ඊට සමාන මට්ටමේ ලෙනත් රැකියාවකට විනැන් කිරීම යි.  
මාරු කිරීම තිරස් අතට පු වලනයකි.

# සේවය තාවකාලික ව නතර කිරීම

අංශනයෙහි කළමනාකාරීත්වයට පාලනය කළ  
නොහැකි සාධකයක් හෝ සාධක හෝ නිසා  
සේවාදායකයකුගේ සේවය තාවකාලික ව  
නතර කිරීම නවතාලීම (Layoffs) වේ.

# සේවය අවසන් කිරීම

කිහියම් කරනුක් නිසා සේවකයෙකුගේ සේවය  
අවසන් කිරීම සේවය අවසන් කිරීම වේ.

# සංවේතන

## සංවේතන යෙහු

- ❖ වෙතන (Fixed pay),
- ❖ දිර දීමන (Pay Incentives)
- ❖ අනෙකුත් වකු ප්‍රතිලාභ (Indirect Benefits)


## වල විකතුව ඇ

# සංවේතන කළමනාකරණය

සංවේතන කළමනාකරණය යන්නෙන් අදහස් වනුයේ වේතන, දිරිදිමනා හා අනෙකුත් ප්‍රතිලාභ ඇතුළත් වේතන පද්ධතියක් සම්පාදනය, ක්‍රියාත්මක කිරීම සහ පවත්වාගෙන යාමට අදාළ මානව සම්පත් කළමනාකරණ කාර්යය.

# සංවේතන පද්ධතියක මුලිකංග

සංවේතන පද්ධතියක මුලිකංග 03 ක් දැකිය  
හැකිය විය පහත රුප සටහනින් දැක්විය හැකිය



# වේතන

සංවිධානයක් සිය කේටුදායකයෙන්ට සංප්‍රවම  
ගෙවනු ලබන ගෙවීම් වේතන නමින්  
හඳුන්වේ.




# දුරදීමනා

සංවිධානයක් සිය සේවාදායකයින්ගේ විශිෂ්ට  
කාර්යාල සඳහා කරනු ලබන ගෙවීම දුර  
දීමනා වේ.



# අනෙකුත් ප්‍රතිලාභ

වේතන හා දිරි දීමනාවලට පරිබාහිරව  
සේවාදායකයින්ගේ ප්‍රේවන තත්ත්වය ඉහළ නැවැල්ම  
සඳහා ලබා දෙන්නා වූ ඕනෑම ආකාරයක  
පහසුකමක් අනෙකුත් ප්‍රතිලාභ යටතේ  
පෙළුගැස්විය හැකයි



# සංචිත කළමනාකරණයේ වැදගත්කම

සංචිත කළමනාකරණයේ වැදගත්කම පහත  
පරිදි දැක්විය හැක

- සේවක අභිප්‍රේරණය.
- වඩා යෝග අයදුම්කරුවන් අද්දවා ගැනීම.


**නිපුණතා මට්ටම 16.8  
සේවක දුක්ගැනවීල අධ්‍යාපනය කරයි.**

# සේවක දුක්ගැනවිල හඳුන්වම

රැකියාව හෝ රැකියා පරිසරය සම්බන්ධයෙන්  
සේවයෙකු හෝ සේවක කණ්ඩායමක පැතිවන  
මානසික කළකිරීමක්/කළකිරීම් සේවක  
දුක්ගැනවිල්ලක්/දුක්ගැනවිල ලෙස නිර්වචනය කළ  
හැක.

# සේවක දුක්ගැනවිල් අධ්‍යීතිම සඳහා හේතුකාරක

එය ප්‍රකාශිත හෝ අප්‍රකාශිත විය හැකියි. දුක්ගැනවිල් කාර්යාලවලට සෑපුරුවම බලපායි. ආයතනයේ පරමාර්ථ ඉටු කර ගැනීමට ඒවා බාධාකාරී වේ. සේවක දුක්ගැනවිල් කාර්මික ආරවුල්වල මූල් අදියරයි. එබැවින් මූල් අවස්ථාවේම සේවක දුක්ගැනවිල්ලක් විසඳීමට පියවර ගත යුතුය.



# සේවක දුක්ගැනවීල අභිවිම සඳහා හේතුකාරක

## ➤ රැකියාව ආරුණ හේතු

- රැකියා විස්තරයට සඳහන් නොවන රාජකාරී හා වගකීම් සේවාදායකයාට පැවරීම.
- සේවාදායකයාගේ දැනුමට හා කුසලතාවට නොගැළපෙන රැකියාවක නියුත්ත කරවීම;

# සේවා තත්ත්වයන් ආගුණ පෙළ

- රැකියා ස්ථානය හෝ කාලය වෙනස් කිරීම.
- වෘත්තිය සොඛන හෝ ආරක්ෂාවට අහිතකර තත්ත්වයන් රැකියා ස්ථානයේ පැවතිම

## මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්තිල ක්‍රියාපටිපාටි හා උපාය මාර්ගවලට අදාළ හේතු

- ❖ සේවක වැටුප් හා වෙනත සහ දිරි දීමනා
- ❖ තමාට හිමිවීමට තිබූ උසස්වීමක් වෙනත් සේවකයෙකුට  
ලබා දීම, සේවයෙන් පහත හෙළිම්, මාරු කිරීම්, සේවය  
නවතාලීම් හා සම්බන්ධ ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටි
- ❖ නියමිත පරිදි උසස්වීම් ලබා නොදීම.

- සංවිධාන නිතරත් ලේල්ලංකානය කිරීමේවලට අදාළ හේතු
- විනය කඩ කිරීම් සඳහා ප්‍රසාධාරණ හෝ දැයි විනයානුකුල ක්‍රියා මාර්ග ගැනීම.
- සාමූහික ගිවිසුමේ කොන්දේසි කළමනාකරණ පාර්ශ්වය විසින් කඩ කිරීම.

# නුගුදු ප්‍රදේශල වර්යාවන් සම්බන්ධිත පේතු

ඥගා කර ගත නොහැකි අපේක්ෂා හෝ අවශ්‍ය තරමට වඩා යමක් පිළිබඳ අහිලාජ්‍ය සහිත වීම.

- පේෂණ්ධි නිලධාරීන් කෙරෙහි අති වැරදි ආකල්ප.
- සේවක අධි අහිමානය.

# රැකියාව හෝ රැකියා පරිසරයට පර්බාහිර පරිසරය සම්බන්ධිත හේතු

- පවුල් එකකය හා සම්බන්ධ හේතු.
- වෙනත් තරගකාරී ආයතනයක් සම්බන්ධ හේතු.

# සේවක දුන්ගැනීව්ල නිරූපණය කිරීම නිසා ආයතනයකට අත්කර ගත හැකි ප්‍රතිලාභ

- සේවක පිරිවැටුම අඩු වීම.
- සේවක ප්‍රවාසිතාව පාලනය වීම.
- වෘත්තිය සම්බන්ධ කියා මාර්ග අවම වීම.
- කාර්මික සම්බන්ධතා වර්ධනය වීම මගින් කාර්මික සාමය යහපත් වීම.
- ආයතනයේ කිරීතිනාමය වර්ධනය වීම.

# සේවක දුක්ගැනවීල නොවිසඳුම නිසා

## අයතනයකට අත්විදුමට සිදුවන අනිසි ප්‍රතිව්‍යුතුව

- ගුම පිරිවැවුම වැඩි වීම.
- සේවකයන් නිවාසු ගැනීම් ඉහළ යාම.
- සේවකයන් හා කළමනාකරුවන් අතර අනෙකුවන ගැටුම් අති වීම නිසා කාර්මික සාමය බිඳු වැටීම.
- ගුම ව්‍යුහයිනාව අඩු වීම.
- නිෂ්පාදනයේ ගුණාත්මක පහළ යාම.
- ව්‍යුහයිනාව අඩු වීම.
- නිතර නිතර පූර්පාඩු පිරවීමට සිදු වන බැවින් පිරිවැය වැඩි වීම.

# සේවක දුක්ගැනවීල් හඳුනා ගැනීමේ ක්‍රම

- ඉවත්ව යාමේ සම්මුඛ සාකච්ඡා (Exit Interview)
- යෝජනා පෙටිටය (Suggestion Box)
- සේවක ආකල්ප සම්ක්ෂණ (Attitude Survey)

# සේවක දුක්ගැනවිල විසඳීමේ ක්‍රමවේදයන්/තිල්පණම

- දුක්ගැනවිල විසඳීමේ විධිමත් ක්‍රියාපටිපාටිය (Formal Grievance Settlement Procedure)
- ආසන්නතම ප්‍රධානිය (Immediate Supervisor) මගින්
- විවෘත ලොරටු ප්‍රතිපත්තිය (An Open - Door Policy)
- එකාබද්ධ කමිටු ක්‍රමය (Joint Committee Method)
- උපදේශනය (Counseling)
- දුක්ගත්තාරාල කෙනෙකු පත් කිරීම / ඔම්බුද්ස්මන්වරයකු පත් කිරීම (Ombudsman)
- බෙරැමිකරණය (Arbitration)

# සේවක දුක්ගැනවිල් නිරාකරණය හෙවත් විසඳුම සඳහා අනුගමනය කළ යුතු පියවර

- දුක්ගැනවිල්ලට මැනවින් සවන් දීම.
- දුක්ගැනවිල්ලට හා විය ඉදිරිපත් කරන සේවකයාට අදාළ ව නිවැරදි තොරතුරු රැස් කිරීම.
- සේවකයාට සමහ ඒ හා සම්බන්ධව සාකච්ඡා කිරීම.
- සේවකයා පවසන කරණුවලට හොඳුන් ඇශ්‍රුන්කන් දීම.
- සේවකයා පවසන කරණු නිවැරදි නම් ඒවා පිළිගැනීම.
- සේවකයා තුළ විශ්වාසය ගොඩ නැංවීම.
- අධිකාරී බලය නැනවත්ව හාවිනා කිරීම.
- අප්‍රමාදුව තීරණ දැනුම්දීම හා ක්‍රියාත්මක කිරීම.
- දුක්ගැනවිල්ල විසඳුනාද නැද්ද යන්න පසු විපරම් කිරීම

# **නිපුණතා මට්ටම 16.9**

**විනය කළමනාකරණයේ වැදගත්කම විමසය.**

# විනය හැඳුන්වීම

වසාපාර සංවිධානයක් විධිමත්ව නිත්‍යනුකූලව  
පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ  
සම්මතල නැතිනම් සේවායෝජක අපේක්ෂිත  
සේවාදායකයාගේ වර්යාව හෙවත් අපේක්ෂිත  
හැකිරීම විනය ලෙස හැඳුන්වේ. නැතහොත්  
සේවාදායකයාගේ යහපත් හැකිරීම නැතහොත්  
ඇක්ෂණ්‍ය විනය ලෙස හැඳුන්වේ.

# විනය කළමනාකරණය

ව්‍යාපාර සංවිධානයක් ස්ථාපිත කර තිබෙන  
නිතරීතිවලට අනුගත වන පරිදි සේවාදායකයන්ගේ  
වර්යාව හැඩගැස්වීමේ කාර්ය සඳහා යෝගී විනය  
නිරීති පද්ධතියක් සංවර්ධනය කිරීම, ක්‍රියාත්මක  
කිරීම හා පවත්වාගෙන යාම විනය කළමනාකරණය  
ලෙස හැඳුන්වේ.

# වසාපාර සංවිධානවල බහුලව ම දැකිය හැකි විනය විරෝධී ක්‍රියා නොවන් විෂමාවාර

වසාපාර සංවිධානවල බහුලව ම දැකිය හැකි විනය විරෝධී ක්‍රියා නොවන් විෂමාවාර කිහිපයක් පහත දැක්වේ.

- ආයතනයේ දේපලවලට හිතාමතා හානි සිදු කිරීම.
- පුර්ව අවසරයකින් තොරව සේවයට වාර්තා නොකිරීම.
- ප්‍රමාද වී සේවයට පැමිණීම.
- රකියා ස්ථානයෙන් අවසර තොමැතිව බැහැර වීම.
- වසාප අසනීප ගති පෙන්වීම.
- සේවයේ නියුක්තව සිටිය දී නිදා ගැනීම.
- රකියා කටයුතු පිළිබඳ තොසලකිල්ල හා මන්දේශ්න්සාහි වීම.
- ස්ථාපිත කර ඇති ආරක්ෂා හා සෞඛ්‍ය ක්‍රමවලට බාධා කිරීම.
- සේවා නියුක්තව සිටින විට මත්වතුර හෝ මත් දුවස හාවිත කිරීම.
- මුදල් වංචා කිරීම හෝ අල්ලස් ගැනීම.
- ප්‍රධානයා හා තම සේවකයන්ට අපහාස කිරීම හෝ තර්ජනය කිරීම.

# විනය ක්‍රියා මාරුග

- වාචිකව අවවාද කිරීම.
- ලැබිතව අවවාද කිරීම.
- දුඩා ගැසීම හෝ අලුහය අයකර ගැනීම.
- වේනත රහිතව තාවකාලිතව වැඩ නතර කිරීම.
- විනයානුකූලව සේවා ස්වානය මාරු කිරීම.
- වැටුප් වර්ධක නතර කිරීම හෝ ප්‍රමාද කිරීම.
- තනතුරෙන් පහත හෙළීම.
- සේවයෙන් ඉවත් කිරීම.

# විනය කළමනාකරණයේ වැදගත්කම

- සේවකයන් අතර ගැටුම් මතහේදු අඩු කර ගැනීමට.
- සේවන හා සේවකයන් අතර පවත්නා මතහේදු අඩු කර ගැනීමට.
- ආයතනය සතු මානව සම්පත ක්‍රමානුකූලව හා මනාව පාලනය කිරීම මගින් උපරිම සට්ලදායිත්වයෙන් හා කාර්යාලිත්වයෙන් කටයුතු සිදු කිරීමට හැකි වීම.
- සංවිධානයේ නීතිරීති සහ රෙගුලාසිවලට අනුකූලව සේවක හැකිරීම් පවත්වා ගැනීම.
- අපේක්ෂිත සේවක කාර්යකාධනය බිජිකර ගැනීම හා විය අඛණ්ඩව පවත්වා ගැනීම.

**නිපුණතා මට්ටම 16.10**

**සේවාදායක සොබන හා ආරක්ෂාව  
අගයයි.**

# සේවාදායක සෞඛ්‍ය

රැකියාවේ කටයුතු, රාජකාරී හා වගකීම්  
කාර්යක්ෂමව ඉටු කිරීමට සේවකයා තුළ  
පැවතිය යුතු පූර්ණ ගාරීරික හා මානසික  
ස්වස්ථාවල නිරෝගීතාව සෞඛ්‍ය නම් වේ

# සේවාදායක ආරක්ෂාව

- සේවා නියුත්තිය හේතුවෙන් සොඛන බලපෑම් අති කළ හැකි සියලු ම උපදුවයන්ගෙන්
- සේවකයන් සූරක්ෂිත කිරීම ආරක්ෂාව ලෙස හඳුන්වේ.

# සේවාදායක සොබනය හා ආරක්ෂාව කෙරෙහි බලපෑන ලපදුව හා සාධක

- වසන්තිය අනතුරු (ගුවනු)බාධල දෙප්‍රේනු(බාධල ගැටීර ප්‍රංග අභිම්වීම හෝ හානිවීම, පිළිස්සීම, විදුලි සැර වැදීම)
- වසන්තිය රේග (පිළිකාල ඇදුමල විෂවීමල ප්‍රජනන ආබාධල ගැටීරය අනුමවත් වීම, ආශ්චර්ජ ප්‍රාශ්චර්ජ අපහසුතා)
- සංවිධානමය ආතනිය (Organizational Stress)

# සෞඛ්‍ය හා ආර්ථික පිළිබඳ දුර්වල කළමනාකරණය හේතුවෙන් සේවා යෝජකයාට අත්වන අවශ්‍ය

- ; සේවක වන්දී රක්ෂණය සඳහා වන වාරික ඉහළ යාම
- ; සේවක වන්දී ගෙවීම් ඉහළ යාම
- ; නිතිමය වියදුම් ඉහළ යාම
- ; සේවක අත්ස්ථිය සහ අසහනය ඇති වීම
- ; සේවක ව්‍යුහයකත්ව පහත වැටීම
- ; සේවක ගුණාත්මක බල පහළ යාම
- ; උපකරණවලට සිදු වන අලාභභානි වැසි වීම
- ; අනවශ්‍ය ලෙස වෙවැන වියදුම් ඉහළ යාම
- ; ආයතනයේ කිරීතිනාමයට හානි පැමිණීම
- ; සේවක ප්‍රවාසිතාව ඉහළ යාම
- ; සේවක පිරිවචුම ඉහළ යාම

# සොංබනය හා ආර්ථික කළමනාකරණය තුළින් සේවා යෝජකයාට අත්වන ප්‍රතිලාභ

- සේවාදායකයන්ගේ විත්ත දෙශරියය (Morale) ඉහළ යාම.
- සේවාදායකයින්ට මූහුණුදීමට සිදු වන අනතුරු සහ අනතුරු නිසා අභිජනන නඩුහා නිසා සංවිධානවලට දැඟීමට සිදු විය හැකි පරිවැය අවම වීම.
- සේවක ප්‍රවාසිතාව අවම වීම.
- සංවිධාන ව්‍යුලදායීතාවය ඉහළ යාම.
- මනා ගුමික සම්බන්ධතාවයක් වර්ධනය වීම.
- ව්‍යුපාර සංවිධාන සංවිධායක සොංබනය හා ආරක්ෂක වැඩසටහන් පවත්වාගෙන යන්නේ නම් එවැනි ආයතනවලින් නිෂ්පාදිත ලබාගන්නා ආයතන තම මිල දී ගැනීම්වල දී එවැනි ආයතන වලට ප්‍රමුඛත්වයක් ලබා දීම.

# සේවාදායක සෞඛ්‍ය හා ආරක්ෂාවේ වැදුගත්කම

- වෘත්තිය සෞඛ්‍ය හා ආරක්ෂක උපදුව / අවදානම් ඉවත් කර  
ගැනීමට හෝ අවම කර ගැනීමට හැකි වීම
- සේවාදායක සෞඛ්‍ය හා ආරක්ෂාව සම්බන්ධයෙන් සංවිධානවලට  
මුහුණුදීමට සිදුවිය හැකි නිතිමය ගැටු වලින් මිදීමට හැකි වීම.
- සෞඛ්‍ය සම්පන්න සේවක පිරිසක් ආයතනයේ කාර්යක්ෂමතාව  
ඉහළ නැංවීමට දායක වීම
- ආයතනයේ ප්‍රතිරැසිය ඉහළ යොමු.

**නිපුණතා මට්ටම 16.11**

**කාර්මික සම්බන්ධතා වෘත්තීය කරයි.**

# **සේවන - සේවක සම්බන්ධතා**

**සේවන - සේවක දෙපාර්ග්ලය අතර පවත්නා කළර හෝ ආකාරයක වෘත්තිය සම්බන්ධතා සේවන - සේවක සම්බන්ධතා ලෙස හඳුන්වේ.**

මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය සඳහා ආයතනය තුළ සේවකයන් හා සේවනයන් අතර මතා සම්බන්ධතාවක් නිබිය යුතු ය.

විය සේවකයන් උනන්දුවෙන් හා තසප්තිමත් ට රකියාල කරගෙන යාමට ඉවහල් වේ. එම අනුව යහපත් ගුමික සම්බන්ධතා මගින් විවිධ ප්‍රයෝගන මෙන් ම අයහපත් ගුමික සම්බන්ධතා මගින් විවිධ ගැටු ද ඇති වේ.

# සේවාදායකය (Employee)

සේවනය යටතේ කුමන හෝ තරුතිරමක  
පදනමක් හෝ ගිවිසුමක් මත යම් පරිග්‍රූහයක්  
ලබමින් වැඩ කරන හෝ වැඩ කිරීමට ගිවිසුම්  
අඟි කර ගත් ඕනෑම පුද්ගලයෙකු  
සේවාදායකයෙකු ලෙස හැඳුන්වේ.

## ● සේවකය (Employer)

කිසියම් පරිග්‍රැමිකයක් මත යම්  
පුද්ගලයෙකු පුද්ගල කණ්ඩායක් යම්  
සේවක නිරත කරවන්නන් සේවකය  
ලෙස හැඳුන්වේ.

# යෙහපත් සේවන - සේවක සම්බන්ධතාවලින් ආයතනයට අත්වන ව්‍යකි/ප්‍රයෝගන

- සේවක ව්‍යුහයිනාව ඉහළ යාම.
- සම්පත් නාස්තිය අඩු වීම.
- සේවක ප්‍රව්‍යකිනාව අඩු වීම.
- සේවක පිරිවැටුම අඩු වීම.
- අභිප්‍රේරණය වූ සේවක කණ්ඩායමක් බිජි වීම.
- කාර්මික ආර්ථුල් අඩු වීම.

## ආයතනයකට අත්වන අවශ්‍ය

- ව්‍යාපාර ක්‍රියාවලිය ප්‍රජාවලින් වීම  
(වැඩ වර්ජන, සේවක පාරවුල් යනාදිය මහින්).
- සේවක ව්‍යාපාර ප්‍රජාවලින් හිතියාම.
- සේවක වින්ත දෙවර්ය හිති වීම.
- සම්පත් ප්‍රජාවලින් යාම.
- සමස්ත ආයතනයේ ම සව්‍යාපාර හා කාර්යක්ෂමතාව පහළ යාම.

# සේවක අයතිවාසිකම්

සේවකයන් වෙත පැවරෙන කාර්ය යට්  
පරදී ඉටු කිරීම සඳහා සේවක ගිවිසුම්,  
අභ්‍යන්තර පනත්, පනත් යනාදියෙන් ඔවුනට  
ලැබෙන හිමිකම් හා වර්පණය සේවක  
අයතිවාසිකම් (Employee's Rights) ලෙස  
සැලකිය හැක.

# සේවක අයිතිවාසිකම්වලට නිදුසුන් කිහිපයක් පහත දැක්වේ.

- සේවයට සරිලන වැටුප් ලබා ගැනීම.
- යහපත් හා ආරක්ෂණ වැඩ පරිසරයක් ලබා ගැනීම.
- සේවා ගෙවීමෙන් අනුව නිවාසු හමිකම් ලබා ගැනීම.
- වසන්තිමය සොබනය හා වසන්තිය අනතුරුවලින් ආරක්ෂාව තහවුරු කර ගැනීම.
- තම වසන්තින්වලට අදාළ අයිතින් ලබා ගැනීම සඳහා සංවිධානය වීම.

# සේවක වගකීම්

- සංවිධානයේ අරමුණු ඉටුවන පරිදි වැඩ කිරීම.
- වැඩ ස්ථානයේ යහපත් ලෙස හැකිරීම.
- රැකියා ගිවිසුමට අනුව කාර්ය ඉටු කිරීම.
- ආයතනයේ දේපල හා උපකරණ නිසි අයුරින් පරිහරණය කිරීම.

# සේවක යුතුකම්

- සේවක වගකීම් නිසි පරිදි ඉටු කිරීම.
- ආයතනයේ වැඩි දියුණුව සඳහා උනන්දු වීම.
- ආයතනයේ රහස් බාහිර පාර්ශ්ව අතට පත් නොකිරීම.
- ආයතනයේ කිර්තිනාමය ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම.

# සේවන අයිතිවාකිකම්

- රැකියා ගිවිසුමට අනුව කාර්ය ඉටුකරවා ගැනීම
- නියමිත පැය ගණන තුළ සේවය ලබා ගැනීම
- සේවකයන් අතිරික්තයන් පවතී නම් හෝ ආයතනයට නොගැලුපෙන සේවකයන් සිටී නම් ඔවුන් ඉවත් කිරීමේ අයිතිය
- තම කර්මානත්ය පවත්වාගෙන යැමේ දී මූහුණා දීමට සිදුවන අභිතකර තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා එකරාග් වීම.

# සේවන වගකීම්

- රකියා ගිවිසුමට අනුව ගිවිසගන් වැටුප ගෙවීම
- සේවකයන්ගේ අදාළ වාර්තා නිසි ලෙස පවත්වාගෙන යාම
- ආයතනය තුළ නිසි ලෙස විනය පවත්වාගෙන යාම
- වැටුප නියමිත දිනයේ හෝ ඊට පෙර ගෙවීම.

# සේවන යුතුකම්

- සේවන වගකීම් නිසි පරිදි ඉටු කිරීම
- රැකියා සුරක්ෂිතතාව තහවුරු කිරීම
- සේවකයා සතුට වන පරිදි යහපත් වැඩ පරිසරයක් ඇති කිරීම
- සේවකයාගේ සාධාරණ ඉල්ලීම්වලට සාවධානව ඇහුන්කන් දීම හා එවා විසඳූමට මැදිහත් වීම.

# කාර්මික ආරවුල්

කිහියම් වෘත්තීය ප්‍රග්‍රන්‍යක් හේතු කොට ගෙන සේවායෝජකයන් හා සේවකයන් අතර හෝ සේවකයන් - සේවකයන් අතර හෝ ඇතිවන ගැටුම් හෝ හේදු කාර්මික ආරවුල (Industrial Disputes) ලෙස හඳුන්වේ.

# කාර්මික ආරවුල් අශ්‍රීලංකා හේතු

- රක්ෂාව දීම හෝ නොදීම
- සේවා නියමයන් සම්බන්ධව
- සේවා තත්ත්වය පිළිබඳ ව.

# කුරුමික ආරවුලක් නිසා සේව යෝජනයන්ට අයිතිවහ බලපෑම්

- අඛණ්ඩව ව්‍යාපාර කටයුතු කරගෙන යාමට නොහැකි වීම.
  - ආයතනයේ කිරීතිනාමයට අහිතකර ලෙස බලපෑම.
  - කාර්මික සාමය බිඳු වැටීම නිසා සුහදුතාව පත්‍රුවීම.
  - තම වෙළෙඳ පොලු කොටස අහිමි වීම.
  - තරගකරුවන් සමඟ තරග කිරීමට නොහැකි වීම.
  - මූල්‍ය ප්‍රතිඵල ම දේපලවලට හානි සිදු වීම.

කාර්මික ආරුලක් නිසා සේව

## දුයෙකයන්ට ඇතිවන බලපෑම්

- නියමිත පරිදි වැටුප් නොලබේ යාම හෝ ප්‍රමාද වීම.
- ජීවන තත්ත්වය පහත වැටීම.
- කාර්මික සාමය බිඳු වැටීම මගින් සුහළනාවය පළුදු වීම.
- අනාගත උසස් වීම්, ප්‍රහුණුවීම්, ගිෂ්නත්ව වැනි වෘත්තිය සංවර්ධන තත්ත්වයන්ට බාධා ඇති වීම.

# කාර්මික ආරථුලක් නිසා පාරිභෝගිකයන්ට අතිවන බලපෑම්

- අදාළ හාන්ස හා සේවාවල මිල ඉහළ යාම.
- වෙළෙඳ පොලේ හාන්ස හිඟයන් අඹි වීම.
- කුපුරුදු හාන්ස පරිභෝගන අවස්ථා අභිමි වීම.
- ගුණාත්මකයන් අඩු ආදේශක හාන්ස පරිභෝගනයට සිදු වීම.

# වෘත්තිය සම්බන්ධ (Trade Union)

- වෘත්තිය අයිතිවාසිකම් ලබා ගැනීම සඳහාත්, එවා රුකී ගැනීම සඳහාත්, කිසියම් කර්මාන්ත ක්ෂේත්‍රයක හෝ වෘත්තියක නියලේ සිටින සේවයන් හෝ සේවකයන් විකතුවේ පිහිටුවා ගත් සංවිධානය වෘත්තිය සම්බන්ධක් ලෙස හඳුන්වය හැකි.
- කෙසේ පුව ද ලංකාවේ වෘත්තිය සම්ත පිළිබඳ සාකච්ඡා කිරීමේ දී සේවකයන් විසින් ඇති කර ගන්නා සම්ත පිළිබඳ සලකා බැලෙළේ.

# වසන්තිය සම්බන්ධ අරමුණු

- සාධාරණ වැටුපක් ලබා ගැනීම හා වර්ධනය.
- යහපත් වැඩ පරිසරයක් ලබා ගැනීම.
- වැඩ කරන කාලය පිළිබඳ ගැටළු විසඳු ගැනීම.
- වසන්තිමය සොබනය හා වසන්තිමය අනතුරුවලේ ආරක්ෂාව සලසා ගැනීම.
- රැකියා සුරක්ෂිතතාව ඇති කර ගැනීම
- අධ්‍යාපනය හා ප්‍රහැනුව ලබා ගැනීම.
- සාමූහික කේවල් කිරීම.



# වෘත්තිය සම්බන්ධ කාර්ය

- සාමූහික කේවල් කිරීම.
- එකාබද්ධ සාකච්ඡාවලට සහභාගි වීම.
- කේවක කළමනාකරණ ප්‍රතිපත්ති, ක්‍රියාපටිපාටි යනාදිය සම්පාදනයේ දී සහ සංගේධනයේ දී උපදෙස් දීම.
- වෘත්තිය ක්‍රියාමාර්ග සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
- ජාතික හා අන්තර්ජාතික සම්මේලන හා සම්මන්ත්‍රණවල දී සහභාගි වීම.
- සාමාජිකයින් සඳහා නෙතික ආරක්ෂාව රජයෙන් ලබා ගැනීම.

# කාර්මික ක්‍රියාමාර්ග (Industrial Action)

කාර්මික ආරක්ෂාලක් පවතින විට එම ආරක්ෂාල්  
සම්බන්ධයෙන් සේවන පක්ෂයට බලපෑම්  
කිරීමට වෘත්තිය සම්ත උපයෝගී කර ගන්නා  
විවිධ ක්‍රියාමාර්ග, කාර්මික ක්‍රියාමාර්ග නම් වේ

# කාර්මික ක්‍රියාමාරුග / වංත්තිය සමීක්ෂණ ක්‍රියාමාරුග සඳහා නිදසුන්

- සාමූහික කේවල් කිරීම (Collective Bargainings)
- අකුරට වැඩ කිරීම(Works to rule)
- සෙමින් වැඩ කිරීම (Go slow)
- කළුපටි පැලුදු වැඩ කිරීම
- අතිකාල වැඩවල නොයෙදීම
- වැඩවල නොයෙදීම (Sit - ins)
- වැඩ මහ හැරීම (Boycott)
- කඩාකජ්පල් කිරීම (Sabotage)
- පිකටිං / ප්‍රතිඵාහනය(Picketing)
- උපවාසය(Fast)
- සංවිධාන්මක ලෙස නිවාසු ගැනීම
- සංකේත වැඩ වර්පන (Token strikes)
- අබන්ධ වැඩ වර්පනය(Strick)

# සාමුහික කේවල් කිරීම (Collective Bargainings)

වෘත්තීය ගැටළුවක් සම්බන්ධයෙන් වීකූහනාවයකට පත්වීම සඳහා කේවජ පක්ෂය හා වාත්තීය සම්බන්ධිතයෙන් අනර අදහස් හුවමාරු කර ගැනීම හෝ සාමුහිකව සාකච්ඡා කිරීම, සාමුහික කේවල් නැතෙහෙත් සාමුහික කතිකාව ලෙස හඳුන්වයි.

# අකුරට වැඩ කිරීම (Works to rule)

ආයතනයේ නීති රේඛි පවතා අකුරට පිළිපදිම් රාජකාරී කටයුතු සිදු කිරීම අකුරට වැඩ කිරීම වේ. විය නීතසානුකූලව පැවරී ඇති කටයුතු පමණක් නියමිත පරිදි ඉටු කිරීමයි.

මෙම නිසා ක්‍රියාවලිය මන්දුගාමී වන අතර ආයතනයේ අකාර්යවාධීනාව ඉහළ යයි. අවශ්‍යතාව අනුව සොයා බලා අවස්ථාවට අනුව කටයුතු කිරීමක් මෙහි දී සිදු නොවේ.

# සේමින් වැඩ කිරීම (Go slow)

සේවකයින් තම කාර්ය හිතුමතාම වැඩි කාලයක් ගත කරමින් සේමින් ඉටු කිරීම සේමින් වැඩ කිරීම වේ. අදාළ කාර්ය නිවැරදිව ඉටු කළ දී ඒ සඳහා ගත කරන කාලය බෙහෙවින් ඉහළ අගයක් ගනී. මේ නිසා ආයතනයේ ක්‍රියාවල්‍ය මන්දගාමී වන අතර ආයතනයේ පිරිවය හෝ අකාර්යක්ෂමතාව ඉහළ යයි.

# කළුපටි පැලුදු වැඩ කිරීම

කළුපටි පැලුදු වැඩ කිරීමේ දී සේවකයෝ  
සුපූරුදු පරිදි වැඩ කරති. සිය විරෝධය පළ  
කිරීම සඳහා කළුපටි අන්ත් හෝ හිසේ පැලුදු  
වැඩ කරති.

# අතිකාල වැඩවල නොයෙදීම

සේවකයන්ගේ සාමාන්‍ය රාජකාරී සේවා කාලයෙන්  
පසු වැඩ කිරීම ප්‍රතික්ෂේප කිරීම අතිකාල වැඩවල  
නොයෙදීම වේ.

# වැඩවල නොයෙදීම (Sit - ins)

වැඩවල නොයෙදීම යනු සේවනයන්ට සේවා ස්ථානය වසා දැමීමට බාධා කරමින් සේවකයන් පිටතට නොයා ආයතනය තුළම රැඳී සිටීම සිදු කළ ද ඔවුන් වැඩවල නොයෙදීමයි. වන්පාර ආයතනය තුළ සේවකයන් රැඳී සිටිය ද ආයතනයේ කිකිදු කාර්යක් සඳහා ඔවුන් දායක නොවේග

# වැඩ මහ හැරීම

සේවකයෝ වැඩ කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන්  
හා යන්තු සූත්‍ර ක්‍රියා විරහිත කිරීමෙන් වැඩ  
නතර කිරීම වැඩ මහ හැරීම නම් වේ.

# කඩාකප්පල් කිරීම (Sabotage)

රුකියා ස්වානයේ අති යන්තු සූත්‍ර ක්‍රියාත්මක කිරීමට නොහැකි ලෙස දොරගුල් දුමා වසා තැබීම හෝ එ්වායේ සූල් කොටසක් ගලවා තැබීම කඩාකප්පල් කිරීමයි.

# පිකටිං/ප්‍රතිභාහනය(Picketing)

බොහෝවිට දිවා ආහාර විවේකය වැනි විවේක අවස්ථාවක් යොදාගෙන සේවකයන් ව්‍යුපාරය ඉදිරිපිට පෝස්ටර්, දැන්වීම්, බැනර් වැනි විරෝධය ප්‍රකාශ කරන පූරුෂ ප්‍රදාරුණය කරමින් සිදු කරනු ලබන සාමක්‍රියා දද්‍යේම් පිකටිං / ප්‍රතිභාහනය ලෙස හැඳුන්වේ.

වැඩ වර්ජනයට අවතිර්ණ වීම පිළිබඳ ඉහියක් සේවය පාඨයට පෙන්නුම් කිරීමට පිකටිං යොදා ගන්. මෙහිදී සේවකයන් පෙළුගැසී සිය විරෝධතා ප්‍රදාරුණය කරයි.

# පෙටුයා (Fast)

සිය ඉල්ලම් දිනා ගැනීම සඳහා වසාපාර ස්ථානය  
ඉදිරිපිට හෝ පොදු ජනතාව ගැවසෙන ස්ථානයක  
පෙන් සිටිමින් සේවක පිරිසක් ආහාර පාන  
ගැනීමෙන් වැළැක විරෝධය දැක්වීම උපවාසයක්  
ලෙස හැඳුන්වේ.

# සංකේත වැඩ වර්ණන (Token strikes)

නම සේවක ඉල්ලීම් දිනා ගැනීම සඳහා පාලක පක්ෂයට අනතුරු ඇගෙවීමට වසත්ත්ය සමිතියක් විසින් තම සාමාජිකයන් දිනක් වරැවක් යනුදි වගයෙන් යම් නිශ්චිත කාලයක් කළමනාකාරීත්වය දැනුවත් කොට රාජකාරීයෙන් බැහැර වී සිටීම සංකේත වැඩ වර්ණන ලෙස සලකයි.

# අභත්ස වැඩ වර්පනය(Strick)

තම ඉල්ලීම් සාකච්ඡා මහින් හෝ ලෙනත් විරෝධතා පෑම මහින් දිනා ගැනීමට නොහැකි වූ විට තම ඉල්ලීම් ලබේන තුරු සේවකයන් වැඩ කිරීම සම්පූර්ණයෙන් ම නතර කිරීම අභත්ස වැඩ වර්පනය වේ.

## අත්වන අනිතකර ප්‍රතිඵල

- නිෂ්පාදනය ඇඟාල වීම.
- විකුණුම් ඇඩු වීම හෝ ඇත්තෙවම් සැපයීමට තොහැකි වීම.
- ව්‍යාපාරයේ කිර්තිනාමයට හානි සිදු වීම.
- ව්‍යාපාරයට මුදල් ගලා එම්මි ඇඩුවේමෙන් මුදල් දුෂ්කරතාවයන්ට මුහුණු දීම.
- ගැනුම්කරුවන් ඇඩු වීම හෝ ඔවුන් කළකිරීම හා ලෙනන් තරගකාරී ආයතන කරා ඇදි යාම.
- සැපයුම්කරුවන් ඇඩු වීම.
- ලාභය ඇඩු වීම.
- සේවක අසහනය වැඩි වීමෙන් ව්‍යුහයකත්වය ඇඩු වීම.
- කාර්මික සම්බන්ධතා ඇඩු වීම.
- ගුම පිරිවැටුම වැඩි වීම.
- ප්‍රාග්ධන උපකරණ ඇත්තියෙහි පැවතීම නිසා සිදු වන ඇලාභ.

# වැඩ වර්ජන නිසා සේවකයන්ට වන අනිතකර බලපෑම්

- උසස්වීම් සඳහා බාධා ඇතිවීම.
- වසන්තිය කේෂනුයේ අප්‍රසාදයට ලක් වීම.
- සේවක ඉපයිම් පහළ යාම හෝ වැටුප් හා වෙනත් දීමනා  
නොලැබේ යාම
- ඇතැම් විට විනය ක්‍රියාමාර්ග සඳහා මූහුණා දීමට සිදු වීම.

# වැඩ වර්ණන නිසා ආර්ථිකයට වහා අනිතකර බලපෑම්

- සමාජ ප්‍රශ්න වර්ධනය වීම.
- ජන පිවිතය අඩාල වීමට හේතු වීම.
- වෙළෙඳ පොලෙහි හාන්ධ හිඟ වීම.
- හාන්ධ හා සේවාලල මිල ගණන් ඉහළ යාම.
- හාන්ධවල ගුණත්වය පහළ යාම.

# සේවකයන්ගේ කර්මික ත්‍රියාමාර්ග වැළක්වීම සඳහා සේවකයන්ට ගත හැකි ත්‍රියාමාර්ග

- පිටම් කිරීම / දෙළ වැකීම – Lock out
- සේවය අත්හැර ගිය සේ සැලකීම – Vacated of post-VOP
- වර්පන ආවරණය කිරීම – Strike replacement
- පැහැදිලි ආධාර වැඩිසටහන් හාවිතය – Mutual - aid pact
- නිෂ්පාදනය මාරු කිරීම – Shift production

# පිටමං කිරීම / දොර වැසිම – Lock out

සේවායෝගක විසින් සේවකයන් තමන්ගේ නියමයන්ට අවනත කර ගැනීම සඳහා සේවා හේටුනය වැසිම, තාවකාලිකව වැඩ නැවතෙන්වීම, සේවකයන් කිහිප දෙනෙනුගේ සේවය නතර කිරීම, වැනි දේ පිටමං කිරීම / දොර වැසිම ලෙස හඳුන්වයි

# සේවය අත්හැර ගිය) සේ සැලකීම

## Vacated of post-VOP

සේවායෝගක විසින් සේවකයන් තම වෘත්තීය ක්‍රියාමාර්ගයන් ලෙස වැඩා නොපැමිණීම සිදු කරනු ලබන අවස්ථාවන්හි දී ඔවුන් සේවය අත්හැර ගිය) සේ සැලකා ඔවුනට සේවයට වර්තා කිරීමට ඉඩ ලබා නොදුම සේවය අත්හැර ගිය) සේ සැලකීම ලෙස හඳුන්වයි.

# වර්පන ආවරණය කිරීම

## Strike replacement

වර්පන ආවරණය කිරීම යනු වැඩ වර්පන  
සේවකයින්ගේ රාජකාරී වෘත්තිය සම්බන්ධ සැලුහා  
දායක නොවන සේවකයින් යොදාගෙන ආවරණය  
කිරීම ය.

**අනෙස්නස ආධාර වැඩසටහන් හාවිතය**

**Mutual - aid pact**

වර්පිත කාලයේ අහිමි වූ ආදායම ආවරණය  
සඳහා කර්මානත්යේ නියැලි අනෙකත් ආයතනවලින්  
මුළුසාධාර ලබා ගැනීම අනෙස්නස ආධාර  
වැඩසටහන් හාවිතය ලෙස හඳුන්වයි.

# නිෂ්පාදනය මාරු කිරීම

## Shift production

නිෂ්පාදනය මාරු කිරීම යනු වර්ජනය ක්‍රියාත්මක නොවන ගාබා වෙත හෝ වෙනත් රටවල ගාබා වෙත නිෂ්පාදන කටයුතු මාරු කිරීම ය.

# සාමුහික ගිවිසුම (Collective Agreement)

වසන්තිය ආරවුලක් සම්බන්ධව සේවය - සේවක දෙපාර්ශ්වය අතර ඇති කර ගන්නා විකෘතාව සාමුහික ගිවිසුම ලෙස හඳුන්වේ.

සේවකයන් හා සේවා යෝජකයන් අතර ඔවුනෙකුවූන්ගේ වර්ප්පකාද අයිතිවාසිකම් සහ යුතුකම් සුරුකෙන පරිදි ද කාර්මික ආරවුල්වලින් වැළකීම සඳහා ද සේවා කොන්දේසි සහ නියමයන් පැනුළත් කොට ඇති කරගතු ලබන ගිවිසුමකි.

මෙය සාමුහික කේවල් කිරීමේ ප්‍රතිච්චිතයක් ලෙස ඇති වන අතර නීත්‍යානුකූල ලියවිල්ලක් වීමට කම්කරු කොමසාරිස්වරයාගේ අනුමතිය ලබාගෙන රජයේ ගැසට් පත්‍රයේ පළ කළ යුතු ය. බොහෝ විට මෙම ගිවිසුමක කාලය වර්ෂ 3 කි.

# සාමූහික ගෙවීම්මක අරමුණු

- සේවකයන් හා සේවා යෝජකයන්ගේ වරප්‍රසාද අයිතිවාසිකම් සහ යුතුකම් ආර්ථික කිරීම්
- කාර්මික ආරමුණ් වළක්ලා කාර්මික සාමය පැනි කිරීම්
- කාර්මික අනුපනත්වලින් සේවකයන්ට හිමි වරප්‍රසාද හා ප්‍රතිලාභවලට වඩා චාක්‍රියක තත්ත්වයක් පැනි කර ගැනීම.

# සාමූහික ගිවිසුමක් මගින් සේවනයාට හිමිවන ප්‍රතිලාභ

- ආරවුල් පහසුවෙන් නිරාකරණය කර ගැනීමට හැකි වීම.
- ආයතනයේ පැවතෙන්ම අඛණ්ඩ බල තහවුරු වීම.
- ගිවිසුම මහින් තම වගකීම අවබෝධ කර ගත හැකි වීම.
- කළමනාකරණ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වීම.
- වසන්තීය ගැට සම්බන්ධයෙන් පොදුවේ කටයුතු කිරීමට හැකි වීම නිසා පොදුගලිකව සේවකයන් පිළිබඳ වන සොයා බැලීමට කිදු තොවීම.
- ආයතනයට පක්ෂපාති වූ තෘප්තිමත් සේවක පිරිසක් ඇති කර ගත හැකි වීම.

# සාමූහික ගිවිසුමක් මගින් සේවකයන්ට හිමිවන ප්‍රතිලුහ

- එකඟ වූ අයිතිවාසිකම් හා වරප්‍රසාද ලැබෙන බව තහවුරු වීම.
- කමිකරු අයිතින් ආරක්ෂා වීම.
- අනුපනත්වලින් හිමි වරප්‍රසාද ඉක්මවා යන ප්‍රතිලුහ ලබා ගත හැකි වීම.
- තම අයිතිවාසිකම් මෙන් ම වගකීම් දී පැහැදිලි කර ගැනීමට හැකි වීම.
- සේවක සුරක්ෂිතභාවය තහවුරු වීම.

# නිපුණතා මට්ටම 16.12

මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය  
අැගයීමේ නිර්ණායක විමසයි.

# මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය අගැයීමේ නිරත්‍යක

මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය  
අගැයීමේ නිරත්‍යක කිහිපයක් පහත දැක්වේ.

- ගුම පිරිවැටුම
- සේවක ප්‍රවාසිතාව
- ගුම ව්‍යාපෘතියේ ත්‍රුතිවාසිකාරීතිය

# ගුම පිරිවැටුම

යම් කාලයක් තුළ සේවකයන් ආයතනයෙන් ඉවත් ව යාමේ ගිහුනාව ගුම පිරිවැටුම හෙවත් සේවක පිරිවැටුම ලෙස හඳුන්වේ. මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය සඳහා ගුම පිරිවැටුම පහළ අගයක් ගැනීම යෝග්‍ය වේ. විය ගණනය කිරීම පහත ආකාරයට දැක්විය හැකි ය.

$$\text{ගුම පිරිවැටුම} = \frac{\text{යම් කාලවිපේදයක ඉවත්වූ සේවක සංඛ්‍යාව}}{\text{එම කාලවිපේදයේ සේවයේ නිරතව සිටි සාමාන්‍ය සේවක}} \times 100$$

# සේවක ප්‍රවාහිතාව

සේවකයන්ට සේවය නොපැමිණීම හා සේවයට පැමිණු සේවය නොසැපයීම නිසා ආයතනයකට සේවය අභිජිත් වී යාම සේවක ප්‍රවාහිතාව ලෙස හඳුන්වේ.

ආයතනයට සේවය අභිජිත් වී යන අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

- සේවයට නොපැමිණීම.
- සේවයට වාර්තා කර සේවය ලබා නොදීම.
- විවේක කාලය වැඩිපුර ගැනීම.
- ප්‍රමාද වී සේවයට පැමිණීම.
- නියමිත වේලාවට පෙර සේවා ස්ථානයෙන් පිටවී යාම.

සේවක ප්‍රවාහිතාව ගණනය කිරීම

සේවක ප්‍රවාහිතාව ගණනය කිරීම පහත ආකාරයට සිදු කළ හැකිය.

$$\text{සේවක ප්‍රවාහිතාව} = \frac{\text{සේවකයන් වැඩිට නොපැමිණීම නිසා අභිජිත් වූ දින ගණන}}{\text{සේවකයන් වැඩ කිරීමට නියමිතව තිබූ දින ගණන}} \times 100$$


# ශ්‍රම විලදුයිතාව

කිසියම් කාලවිපේදුයක ආයතනයක සේවක යෙදුවුම් හා නිමවුම් අතර සම්බන්ධතාව ඉම විලදුයිතාව ලෙස හඳුන්වේ. මානව සම්පත් කළමනකාරණයේ සාර්ථකත්වය සඳහා ඉම විලදුයිතාව ඉහළ අගයක් ගැනීම යෝග්‍ය වේ.

ඉම විලදුයිතාව පහත පරිදි ගණනය කළ හැකි ය.

ඉම විලදුයිතාව = නිමවුම

සේවක සංඛ්‍යාව



**END**